



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2018 මැයි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2018 ජූලි 12

නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය යොදා ගැනේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය. 2017 වර්ෂයේ මැයි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 මැයි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 2.0% ක වැඩිවීමක් වාර්තා වන බව 2018 මැයි මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. 2018 සහ 2017 යන වර්ෂ වල මැයි මස මෙම දර්ශකය පිළිවෙලින් 105.7 ක් සහ 103.7 ක් ලෙස ගණනය කොට ඇත.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. කාර්මික නිෂ්පාදන දර්ශකය ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමේදී හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමේදී වැදගත් වන මිණුමක් වේ. මෙම දර්ශකය නිෂ්පාදන කර්මාන්තයන්හි නිෂ්පාදන ප්‍රමාණය පාදක කර ගනිමින් සකසා ඇත.

ඒ අනුව 2017 මැයි මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2018 මැයි මස 'රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන', 'පිරිසකසන ලද ලෝහ නිෂ්පාදන' සහ 'අඟුරු නිෂ්පාදනය සහ බනිජ තෙල් ද්‍රව්‍ය පිරිපහදුව' වල පිළිවෙලින් 20.9%, 19.5% සහ 13.5% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. තවද 2018 මැයි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 2.9% ක වැඩිවීමක් වාර්තා කරයි.

එසේ වුවත් 'විදුලි උපකරණ නිෂ්පාදනය', 'යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ නිෂ්පාදනය' සහ 'කඩදාසි සහ කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන' වල 2017 වර්ෂයේ මැයි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 24.6% , 13.9% සහ 12.8% ක අඩුවීමක් වාර්තා විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2017 මැයි	103.3
2018 මැයි	105.7
ප්‍රතිශත වෙනස (%) - 2.0	

2018 වසරේ මැයි මස කාර්මික නිෂ්පාදන දර්ශකයට අදාළ වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බව දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් දන්වා සිටී. (www.statistics.gov.lk).